

ගද්දං: අවිජ්ජාපච්චයා සඛිංඤා, සඛිංඤාපච්චයා විඤ්ඤාණං, -පෙ- ඵවමේ-
තස්ස කෙවලස්ස දුක්ඛක්ඛක්ඛස්ස සමුදයො භොති. අවිජ්ජායනෙව අසෙස-
විජ්ජනනිඤ්ඤා සඛිංඤානිඤ්ඤා, සඛිංඤානිඤ්ඤා විඤ්ඤාණනිඤ්ඤා -පෙ-
ඵවමේතස්ස කෙවලස්ස දුක්ඛක්ඛක්ඛස්ස නිඤ්ඤා භොති.

ඵවං ස්වාකානො භික්ඛවෙ, මයා ධම්මො උත්තානො විචචො පකාසිතො
ඡිත්තපිලොතිකො. ඵවං ස්වාකානො ඛො භික්ඛවෙ, මයා ධම්මො උත්තානො
විචචෙ පකාසිතො ඡිත්තපිලොතිකො අලමෙව සද්ධා පබ්බජිතො කුලපුත්තො
විරියං¹ ආරභිතුං: කාමිං තවො ච කහාරා ච අට්ඨි ච අවසිස්සතු, සරීරෙ
උපසුස්සතු මංඝලාතිතං, යං තං පුරිසත්ථාමේත² පුරිසවිරියෙන පුරිස-
පරකකමේත පත්තබ්බං ත තං අපාපුණිත්වා විරියස්ස සණ්ඨාතං භවිස්සති

දුක්ඛං හි භික්ඛවෙ, කුසිතො විහරති වොකිණේණා පාපකෙහි
අකුසලෙහි ධම්මෙහි. මහත්තඤ්ඤා සද්දත්ථං පරිහාපෙති. ආරභිවිරියො ච
ඛො භික්ඛවෙ සුඛං විහරති පවිච්චෙනා පාපකෙහි අකුසලෙහි ධම්මෙහි.
මහත්තඤ්ඤා සද්දත්ථං පරිපුරෙති.

ත භික්ඛවෙ, තීනෙන අග්ගස්ස පතති භොති. අග්ගෙන ච ඛො³ අග්ගස්ස
පතති භොති මණ්ඩපෙය්‍යද්දං භික්ඛවෙ, බ්‍රහ්මචරියං, සත්ථා⁴ සම්මුඛිකුතො.
තස්මාතිහ භික්ඛවෙ, විරියං ආරභථ අප්පත්තස්ස පතතියා, අනධිගතස්ස
අධිගමාය, අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය, "ඵවං තො අයං අමාකං පබ්බජ්ජා
අවඤ්ඤා⁵ භවිස්සති, සථලා සඋද්දා, යෙසං⁶ මයං පරිභුඤ්ජාමි විචර පිණ්ඩපාත
සෙතාසන යිලානපච්චය භෙසජ්ජ පරිකාරං, තෙසං තෙ කාරා අමොසු
මහපථලා භවිස්සන්ති මහාතිසංසා"ති ඵවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
අත්තත්ථං වා හි භික්ඛවෙ සම්පස්සමානෙන අලමෙව අප්පමාදෙන සම්පාදෙතුං.
පරත්ථං වා හි භික්ඛවෙ සම්පස්සමානෙන අලමෙව අප්පමාදෙන සම්පාදෙතුං.
උභයත්ථං වා හි භික්ඛවෙ සම්පස්සමානෙන අලමෙව අප්පමාදෙන
සම්පාදෙතුන්ති.

1. 3. 3.

උපභිසයුතං

23. ආචර්ජනං-

ජාතනො අහං භික්ඛවෙ, පස්සතො ආසවානං බියං චදුමි. තො
ඤ්ජනො තො අපස්සතො කිඤ්ඤා භික්ඛවෙ ජාතනො කිං පස්සතො
ආසවානං බියො භොති? "ඉති රූපං ඉති රූපස්ස සමුදයො ඉති රූපස්ස
අත්ථංගමො, ඉති වෙදනා -පෙ- ඉති සඤ්ඤා -පෙ- ඉති සඛිංඤා -පෙ- ඉති
විඤ්ඤාණං ඉති විඤ්ඤාණස්ස සමුදයො ඉති විඤ්ඤාණස්ස අත්ථංගමොති" ඵවං
ඛො භික්ඛවෙ ජාතනො ඵවං පස්සතො ආසවානං බියො භොති.

1. විරියං - මජ්ඣං. 2. පුරිසථාමේත මජ්ඣං. 3. අග්ගෙන ච ඛො භික්ඛවෙ - මජ්ඣං.
4. සමුඛිකු - සීමු. 5. අවඤ්ඤා - භා. 6. යෙසංඤ්ඤා - මජ්ඣං.

කෙසේය යත්: අවිදුප්‍රත්‍යයයෙන් සංඝකාරයෝ වෙති. සංඝකාරප්‍රත්‍යය-
යෙන් විඥනය වේ, ... මෙසේ මේ හුදු දුක්ඛයේ හටගැනීම වේ. අවිදුමේ ම
නිරවශේෂවිරුගනිරෝධයෙන් සංඝකාරනිරෝධය වේ සංඝකාරනිරෝධයෙන්
විඥනනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්ඛයේ නිරෝධය වේ.

මහණෙනි, මෙසේ මා විසින් ධර්මය මනාකොට දේශනා කරණලද්දේ ය.
ප්‍රකට කරණලද්දේ ය. විවාහ කරණලද්දේ ය. ප්‍රකාශ කරණලද්දේ ය. සුත්-
වැරහැලි ඇත්තේ ය, හෙවත් සුත්කසට ඇත්තේ ය. මහණෙනි, මෙසේ මා
විසින් මොනොවට දේශනා කරණලද ප්‍රකට කරණලද විවාහ කරණලද
ප්‍රකාශ කරණලද සුත්වැරහැලි ඇති ධර්මය ඇති කල්හි තද්දහයෙන් පැවිදි වූ
කුලපුත්‍ර විසින් “සිරුරෙහි සම ද නහර ද ඇට ද එකාන්තයෙන් ඉතිරි වේවා.
මස් ලේ ව්‍යලේවා. පුරුෂ ශක්තියෙන් පුරුෂවීර්යයෙන් පුරුෂපරාක්‍රමයෙන්
පැමිණිය යුතු ඒ යමක් වේ නම් ඊට නො පැමිණ වීර්යයාගේ සිටුවීමක්
(=තැවැත්මක්) නො වන්නේ ය” යි වැර අරඹන්නට හුදුසු ම ය.

මහණෙනි, කුසිත පුදාල තෙතම පවිටු අකුසල් දහමින් ගැවසුනේ
දුක සේ වෙසෙයි. මහත් වූ ද යහපත් අභිය පිරිහෙයි. මහණෙනි,
ඇරඹූ වැර ඇති පුලුල් තෙමේ පවිටු අකුසල් දහමින් වෙන් වූයේ සුවසේ
වෙසෙයි. මහත් වූ ද යහපත් අභිය සම්පූර්ණ කෙරෙයි (රහත් බවට
පැමිණෙයි)

මහණෙනි, හිත වූ ශ්‍රද්ධාදියෙන් අග්‍ර වූ රහත් බවට පැමිණීමෙන් නො
වේ. අග්‍ර වූ ශ්‍රද්ධාදියෙන් අග්‍ර වූ රහත්බවට පැමිණීම වේ මහණෙනි, මේ
බබසර පහන් මිහිරි පැහැක් බඳු ය. ශාක්‍යාන් වහන්සේ හමු වූ සේක.
මහණෙනි, එහෙයින් නො පැමිණි ධර්මයට පැමිණීම පිණිස අවබෝධ නො
කළ ධර්මය අවබෝධ කිරීම පිණිස පහක් නො කළ ධර්මය පහක් කිරීම පිණිස
වැර අරඹවූ: “මෙසේ අපගේ පැවිද්ද නො සිත් වන්නේ ය. හඵල වන්නේ ය.
වැඩිම සහිත වන්නේ ය. අපි යම් කෙනකුත්ගේ සිවුරු පිණිසාන සෙනසුන්
හිලත්පස බෙහෙත් පිරිසර වළඳමෝ නම් ඔවුන්ගේ ඒ සත්කාරයෝ අප
විෂයයෙහි මහත්ඵල මහානිසංග වන්නාහ”යි. මහණෙනි, තොප විසින් මෙසේ
හික්මිය යුතු ය. මහණෙනි, ආත්මාභිය අපේක්‍ෂා කරන්නහු විසින් ද නො
පමා ව සියලු කටයුතු සපයන්නට හුදුසු ම ය. පරාභිය අපේක්‍ෂා කරන්නහු
විසින්ද නො පමා ව සියලු කටයුතු සපයන්නට හුදුසු ම ය. මහණෙනි,
උභයාභිය අපේක්‍ෂා කරන්නහු විසින්ද නො පමා ව සියලු කටයුතු
සපයන්නට හුදුසු ම ය.

1. 8. 8.

උපනිස සුත්‍රය

23 සැවැත්නුවර-

මහණෙනි, මම දන්නහුට දක්නහුට ආසුවක්‍ෂය කියමි. නො දන්නහුට
නො දක්නහුට නො වේ. මහණෙනි, කුච්ඤ දන්නහුට කුමක් දක්නහුට
ආසුවක්‍ෂය වේ ද? “මේ රූපය. රූපයේ හටගැනීම මෙසේ ය. රූපයේ නිරෝ-
ධය මෙසේ ය. මේ වේදනා ය ... මේ සංඥ ය. ... මේ සංඝකාර ය. ... මේ
විඥනය ය. විඥනයේ හටගැනීම මෙසේ ය. විඥනයේ නිරෝධය මෙසේ ය”යි
මහණෙනි මෙ සේ දන්නහුට මෙසේ දක්නහුට ආසුවක්‍ෂය වේ.

යම්පියා¹ නං භික්ඛවෙ, ඛයසම්ච ඛයෙ ඤාණං, තචපි සඋපනිසං වදාමි. නො අනුපනිසං. කා ච භික්ඛවෙ ඛයෙ ඤාණස්ස උපනිසා? විමුත්තනිසස්ස වචනීයං. විමුත්තමපභං² භික්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, විමුත්තනියා උපනිසා? විරාගොතීස්ස වචනීයං. විරාගමපභං³ භික්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, විරාගස්ස උපනිසා? නිබ්බිදාසීස්ස වචනීයං. නිබ්බිදමපභං⁴ භික්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, නිබ්බිදාසී උපනිසා? යථාභූතඤාණදස්සනනනිසස්ස වචනීයං.

යථාභූතඤාණදස්සනමපභං⁵ භික්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, යථාභූතඤාණදස්සනස්ස උපනිසා? සමාධිතීස්ස වචනීයං. සමාධිමපභං භික්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, සමාධිස්ස උපනිසා? සුඛනතීස්ස වචනීයං. සුඛමපභං භික්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, සුඛස්ස උපනිසා? පස්සඤ්චිතීස්ස වචනීයං. පස්සඤ්චිමපභං භික්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, පස්සඤ්චියා උපනිසා? පිතීතීස්ස වචනීයං. පිතීමපභං භික්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ පිතියා උපනිසා? පාමුල්ඡනතීස්ස වචනීයං. පාමුල්ඡමපභං භික්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං.

කා ච භික්ඛවෙ, පාමුල්ඡස්ස උපනිසා? සඤ්චාතීස්ස වචනීයං. සඤ්චිමපභං භික්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, සඤ්චාය උපනිසා? දුක්ඛනතීස්ස වචනීයං. දුක්ඛමපභං භික්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, දුක්ඛස්ස උපනිසා? ජාතීතීස්ස වචනීයං. ජාතීමපභං භික්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, ජාතීභූතා උපනිසා? භවොතීස්ස වචනීයං. භවමපභං භික්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, භවස්ස උපනිසා? උපාදානනතීස්ස වචනීයං. උපාදානමපභං භික්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, උපාදානස්ස උපනිසා? තණ්හාතීස්ස වචනීයං. තණ්හමපභං භික්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, තණ්හාය උපනිසා? වෙදනාතීස්ස වචනීයං. වෙදනමපභං භික්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, වෙදනාය උපනිසා? එස්සොතීස්ස වචනීයං. එස්සමපභං භික්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං.

1. යම්පි - සො; 2. විමුත්තමපභං - මජ්ඣ. 3. විරාගමපභං - මජ්ඣ. 4. නිබ්බි-
දමපභං - මජ්ඣ. 5. දස්සනමපභං - මජ්ඣ.

කා ච භික්ඛවෙ, එසංසං උපනිසා? සලායතනනහියා වචනීයං. සලායතනවපහං භික්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, සලායතනසං උපනිසා? නාමරූපනහියා වචනීයං. නාමරූපවපහං භික්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, නාමරූපසං උපනිසා? විඤ්ඤාණනහියා වචනීයං. විඤ්ඤාණවපහං භික්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික්ඛවෙ, විඤ්ඤාණසං උපනිසා? සඛ්ඛාරාහියා වචනීයං. සඛ්ඛාරෙවපහං භික්ඛවෙ, සඋපනිසෙ වදාමි, නො අනුපනිසෙ. කා ච භික්ඛවෙ,සඛ්ඛාරාතං උපනිසා? අවිජ්ජාහියා වචනීයං.

ඉති ඛො භික්ඛවෙ, අවිජ්ජපනිසා සඛ්ඛාරා. සඛ්ඛාරූපනිසං විඤ්ඤාණං. විඤ්ඤාණුපනිසං නාමරූපං. නාමරූපුපනිසං සලායතනං. සලායතනුපනිසො එසංසා. එසසුපනිසා වෙදනා වෙදනුපනිසා තණ්හා. තණ්හුපනිසං උපාදානං. උපාදානුපනිසො භවො. භවුපනිසා ජාතී. ජාතූපනිසං දුක්ඛං. දුක්ඛුපනිසා සඤ්ඤා. සද්ධුපනිසං පාමුඤ්ඤං. පාමුඤ්ඤුපනිසා පිතී. පිතූපනිසා පසසද්ධි. පසසද්ධුපනිසං සුඛං. සුඛුපනිසො සමාධි. සමාධුපනිසං යථාභුතඤ්ඤාදස්සනං. යථාභුතඤ්ඤාදස්සනුපනිසා නිබ්බිදා. නිබ්බිදුපනිසො විරාගො. විරාගුපනිසා විමුත්තී. විමුත්තූපනිසං ඛයෙ ඤ්ඤාණං.

සෙය්‍යථාපි භික්ඛවෙ, උපරි පබ්බතෙ ඵුලලුඵුසතකෙ දෙවො විසංනනන තං උදකං යථානිත්තං පවත්තමානං පබ්බතකඤ්ඤර පදරසාඛා පරිපුරෙතී, පබ්බතකඤ්ඤර පදරසාඛා පරිපුරු කුසොඛෙත¹. පරිපුරෙතතී, කුසොඛතා පරිපුරු මහාසොඛෙත පරිපුරෙතතී, මහාසොඛතා පරිපුරු කුත්තදියො පරිපුරෙතතී, කුත්තදියො පරිපුරායො මහාතදියො පරිපුරෙතතී, මහාතදියො පරිපුරායො මහාසමුද්දං² පරිපුරෙතතී.

එවමෙව ඛො භික්ඛවෙ, අවිජ්ජපනිසා සඛ්ඛාරා. සඛ්ඛාරූපනිසං විඤ්ඤාණං. විඤ්ඤාණුපනිසං නාමරූපං. නාමරූපුපනිසං සලායතනං. සලායතනුපනිසො එසංසා. එසසුපනිසා වෙදනා. වෙදනුපනිසා තණ්හා. තණ්හුපනිසං උපාදානං. උපාදානුපනිසො භවො. භවුපනිසා ජාතී. ජාතූපනිසං දුක්ඛං. දුක්ඛුපනිසා සඤ්ඤා. සද්ධුපනිසං පාමොඤ්ඤං. පාමොඤ්ඤුපනිසා පිතී. පිතූපනිසා පසසද්ධි. පසසද්ධුපනිසං සුඛං. සුඛුපනිසො සමාධි. සමාධුපනිසං යථාභුතඤ්ඤාදස්සනං. යථාභුතඤ්ඤාදස්සනුපනිසා නිබ්බිදා. නිබ්බිදුපනිසො විරාගො. විරාගුපනිසා විමුත්තී. විමුත්තූපනිසං ඛයෙ ඤ්ඤාණනහි.

1 කුසුභුසෙත - සතා - සිමු, පි 1, 2. 2 මහාසමුද්දං සාගරං - සි 1, 2.

මහණෙනි, සපයීමට ප්‍රත්‍යය කුමක් ද? අධ්‍යයනතය සි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම අධ්‍යයනතය ද ප්‍රත්‍යය සහිත ය සි කියමි ප්‍රත්‍යය රහිත ය සි නො කියමි. මහණෙනි, අධ්‍යයනතයට ප්‍රත්‍යය කුමක් ද? තාමරූප සි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම තාමරූප ද ප්‍රත්‍යය සහිත ය සි කියමි. ප්‍රත්‍යය රහිත ය සි නො කියමි. මහණෙනි, තාමරූපයට ප්‍රත්‍යය කුමක් ද? විඥනය සි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම විඥනය ද ප්‍රත්‍යය සහිත ය සි කියමි. ප්‍රත්‍යය රහිත ය සි නො කියමි. මහණෙනි, විඥනයට ප්‍රත්‍යය කුමක් ද? සංසකාර ය සි කිය යුතු වන්නේ ය. මහණෙනි, සංසකාර ද ප්‍රත්‍යය සහිත ය සි කියමි. ප්‍රත්‍යය රහිත ය සි නො කියමි. මහණෙනි, සංසකාරයන්ට ප්‍රත්‍යය කුමක් ද? අවිද්‍යාව සි කිය යුතු වන්නේ ය.

මහණෙනි, මෙසේ සංසකාරයෝ අවිද්‍යාව ප්‍රත්‍යය කොට ඇත්තාහ. විඥනය සංසකාර ප්‍රත්‍යය කොට ඇත්තේ ය. තාමරූප විඥනය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. අධ්‍යයනත තාමරූප ප්‍රත්‍යය කොට ඇත්තේ ය. සපයීම අධ්‍යයනත ප්‍රත්‍යය කොට ඇත්තේ ය. වේදනාව සපයීම ප්‍රත්‍යය කොට ඇත්තේ ය. තාමණාව වේදනාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. උපාදාන තාමණාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. භවය උපාදාන ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ජාතිය භවය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. දුඛය ජාතිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ශ්‍රද්ධාව දුඛය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රමොද්‍යය ශ්‍රද්ධාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රීතිය ප්‍රමොද්‍යය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. පසංදාය ප්‍රීතිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. සුඛය පසංදාය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. සමාධිය සුඛය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. යථාභුතඥතදායීතය සමාධිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. නිවේදය යථාභුතඥතදායීතය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. විරාගය නිවේදය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. විමුක්තිය විරාගය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රත්‍යවේක්‍ෂාඥනය විමුක්තිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය.

මහණෙනි, කඳුමුදුනක මහත් දියබිඳු ඇති වැස්ස වත්තා කල්හි ඒ දිය පහත් බිම අනුව පවත්නේ කඳු බෑවුම් පෑලිවිවර හා කුඩා දිය අගල් යම් සේ පුරවා ද, කඳුබෑවුම් පෑලිවිවර සහ කුඩා දිය අගල් පිරුණාහු කුඩා වලවල් පුරවත් ද, කුඩා වලවල් පිරුණාහු මහ වලවල් පුරවත් ද, මහවලවල් පිරුණාහු කුඩා ගඟහා පුරවත් ද, කුඩා ගඟහා පිරුණාහු මහාගඟහා පුරවත් ද, මහාගඟහා පිරුණාහු මහසමුද්‍ර පුරවත් ද,

මහණෙනි, එපරිදිදෙත් ම සංසකාරයෝ අවිද්‍යාව ප්‍රත්‍යය කොට ඇත්තාහ. විඥනය සංසකාර ප්‍රත්‍යය කොට ඇත්තේ ය. තාමරූප විඥනය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. අධ්‍යයනත තාමරූප ප්‍රත්‍යය කොට ඇත්තේ ය. සපයීම අධ්‍යයනත ප්‍රත්‍යය කොට ඇත්තේ ය. වේදනාව සපයීම ප්‍රත්‍යය කොට ඇත්තේ ය. තාමණාව වේදනාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. උපාදාන තාමණාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. භවය උපාදාන ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ජාතිය භවය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. දුඛය ජාතිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ශ්‍රද්ධාව දුඛය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රමොද්‍යය ශ්‍රද්ධාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රීතිය ප්‍රමොද්‍යය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. පසංදාය ප්‍රීතිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. සුඛය පසංදාය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. සමාධිය සුඛය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. යථාභුතඥතදායීතය සමාධිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. නිවේදය යථාභුතඥතදායීතය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. විරාගය නිවේදය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. විමුක්තිය විරාගය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රත්‍යවේක්‍ෂාඥනය විමුක්තිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය.